



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 1(9).]

පාර්ලිමේන්තුවේ අංක 1 දරන නායාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය

නිකුත් කළේ 2015 දෙසැම්බර් මස 09 වැනි බදාදා

දින නියමයක් නොමැති යෝජනා පිළිබඳ දැනුම්දීම

පා. 166/'15

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
 ගරු ගාමිණී ලොකුගේ මහතා
 ගරු බන්දුල ගුණවර්ධන මහතා
 ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
 ගරු ශෙහාන් සේමසිංහ මහතා
 ගරු ජානක චන්ද්‍රසිර මහතා
 ගරු විජිත බේරුගොඩ මහතා
 ගරු කංචන විජේසේකර මහතා
 ගරු නාමල් රාජපක්ෂ මහතා
 ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා
 ගරු මනුෂ නානායක්කාර මහතා
 ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
 ගරු ජයන්ත සමරවීර මහතා
 ගරු ඩී. ඩී. වානක මහතා
 ගරු දිළුම් අමුණුගම මහතා
 ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
 ගරු ප්‍රසන්න රණවීර මහතා
 ගරු සිසිර ජයකොඩි මහතා
 ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
 ගරු ඩී. රංජිත් ද සොයිසා මහතා
 ගරු එස්.සී. මුතුකුමාරණ මහතා
 ගරු විමලවීර දිසානායක මහතා
 ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා
 ගරු ලොහාන් රත්වත්තේ මහතා
 ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය
 ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා
 ගරු එස්. ප්‍රේමරත්න මහතා
 ගරු ඩලස් අලහප්පෙරුම මහතා

(2)

ගරු වන්දසිරි ගජදීර මහතා
ගරු තාරක බාලසූරිය මහතා
ගරු එස්. එම්. වන්දසේන මහතා
ගරු විමල් රාජපක්ෂ මහතා
ගරු වාසුදේව නානායක්කාර මහතා
ගරු සනත් නිශාන්ත පෙරේරා මහතා
ගරු වීරකුමාර දිසානායක මහතා
ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය
ගරු කනක හේරත් මහතා
ගරු තේනුක විදානගමගේ මහතා
ගරු කුමාර වෙල්ගම මහතා
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
ගරු සාලින්ද දිසානායක මහතා
ගරු සී. බී. රත්නායක මහතා

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංගත්වය,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන හෙයින්ද;

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි ප්‍රධානතම උපකරණය වන්නේ වාර්ෂික අයවැය ලේඛනය වන හෙයින්ද;

විසර්ජන පනත වශයෙන් මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් කරනු ලබන අයවැය හා සම්බන්ධිත මූල්‍ය අගයන් ඉතා සවිස්තරාත්මකව, විනිවිද පෙනෙන අයුරින්, උපරිම විශ්වාසය රැකෙන පරිදි, සත්‍ය ලෙස ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානතම යුතුකම හා වගකීම වන හෙයින්ද;

මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව හා මහජනතාව නොමඟ යවන දුර්වලාභය සහිත අයවැය ලේඛනයක් මෙවර (2016) මෙම ගරු සභාවට ඉදිරිපත් කරනු ලැබ ඇති හෙයින්ද;

2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණය (වගකීම්) පනතේ 13 වැනි වගන්තිය ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් මෙම ගරු සභාවට 2015 අප්‍රේල් 20 වැනි දින පිළිගන්වන ලද 2014 වාර්ෂික වාර්තාවේ 85 වැනි පිටුවේ “සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන් සඳහා සමස්ත ආයෝජනය රුපියල් බිලියන 164ක් වන අතර, 2013 වර්ෂයේදී සිදුකළ රුපියල් බිලියන 157ට වඩා රුපියල් බිලියන 7ක වැඩි වීමක්” වන හෙයින්ද;

“සාමාන්‍ය අධ්‍යාපනය සඳහා 2014 වර්ෂයේ සිදුකළ රාජ්‍ය ආයෝජනය රුපියල් බිලියන 117ක් වන අතර, එය 2013 වසරේ සිදුකළ බිලියන 108ක ආයෝජනයට වඩා 8%ක වැඩිවීමක්” වන හෙයින්ද;

2016 අයවැය ඇස්තමේන්තුවෙහි II වෙළුම 218 සහ 219 පිටු අනුව, 2015 වසරේදී සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වූ ප්‍රාග්ධන වියදම බිලියන 17.8 සිට 2016 දී රුපියල් බිලියන 18.3 දක්වාත් රුපියල් බිලියන 0.5කින් පමණ ඉතා සුළු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති හෙයින්ද;

ශ්‍රී ලංකාවේ අයවැය ලේඛන ඉතිහාසයේ අසාමාන්‍ය හා විස්මිත වෙනසක් ඇති කරමින් 2016 වර්ෂයේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වන පුනරාවර්තන වියදම 278%කින් (2015ට සාපේක්ෂව රුපියල් බිලියන 44 සිට බිලියන 167 දක්වා රුපියල් බිලියන 123කින්) රොකට් වේගයෙන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති හෙයින්ද;

මෙලෙස අසාමාන්‍ය හා විස්මයජනක ලෙස පුනරාවර්තන වියදම ඉහළ යෑමට බලපෑ ප්‍රධානතම හේතුව නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම අයවැය ලේඛනයක සඳහන් නොවූ “රාජ්‍ය ආයෝජන පවත්වාගෙන යෑමේ පිරිවැය - ඉඩම් හා ගොඩනැගිලි” වශයෙන් රුපියල් මිලියන 121,352 හෙවත් රුපියල් බිලියන 121ක ගිණුම් සටහනක් පැවතීම වන හෙයින්ද;

මෙය පුනරාවර්තන වියදමක් ලෙස දැක්වුවද 2016 වර්ෂයේ දී සත්‍ය වශයෙන් වියදම් කරනු ලබන මුදලක් නොවන හෙයින්ද;

2016 වර්ෂයේදී අධ්‍යාපනයට වියදම් නොකරන රුපියල් කෝටි 1210කට අධික මුදලක් පුනරාවර්තන වියදම් ලෙස සටහන් කිරීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ව්‍යාජ ලෙස “පුම්බා පෙන්වා” මෙම ගරු සභාවට සාවද්‍ය තොරතුරු හා සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීමෙන් සභාවේ විශ්වාසය සම්පූර්ණයෙන් අහිමි කරගෙන ඇති හෙයින්ද;

තවදුරටත් මුදල් අමාත්‍යවරයා විසින් එම ධුරයේ කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව විශ්වාසයක් නොපවතින බවට මෙම පාර්ලිමේන්තුව යෝජනාව සම්මත කරයි.
